




H017905 - 500,000 (2003/02) ශ්‍රී ලංකා රජයේ දිනපත්‍ර සංස්ථාපනය



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

Registration B I
(High Reg. P. & S.C.)
12/78

ජාතික ලියාපදිංචි කිරීමේ ලේඛනය

பிறப்புப் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS

අංකය } 7765 ★
ලිය. }
නං. }

ජාතික හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய்ய சட்டம் (அத்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

කැමරුණ නගරය

දිස්ත්‍රික්කය }
බෙලුම පළාත }
District }

කැමරුණ

නොර්ට්ටය }
පර්ණ }
Division }

1. උපන් දිනය හා ස්ථානය පිහිටි ස්ථානය සඳහා Date and place of birth	01 2008 (දෙසැම්බර් 01) කැමරුණ නගරය	
2. නම பெயர் Name	කැමරුණ ආනන්ද ආනන්ද	
3. ස්ත්‍රී පුරුෂ භාවය பால் Sex	පුරුෂ	
4. පියාගේ தாய் Father's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	කැමරුණ ආනන්ද ආනන්ද
	උපන් දිනය பிறந்த திகதி date of birth	1966.10.17
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	කැමරුණ නගරය
	ජාතිය சாதி race	සිංහල
5. මවගේ தாய் Mother's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	කැමරුණ ආනන්ද ආනන්ද
	උපන් දිනය பிறந்த திகதி date of birth	1967.04.25
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	කැමරුණ නගරය
	ජාතිය சாதி race	සිංහල
වයස வயது age	49.5 වසරකි	
6. මව්පියන් විවාහකද ? பெற்றோர் விவாகம் செய்தார்களா ? Were parents married ?	මව	
7. මුත්තා தாயின் தாய் පාප්පාගේ නම பாட்டின் இயற்கை පිහිටි ස්ථානය பிறந்த இடம் If grandfather born in Sri Lanka ?	මුත්තාගේ සම්පූර්ණ නම தாயின் முழுப் பெயர் his full name	කැමරුණ ආනන්ද ආනන්ද
	මුත්තාගේ උපන් වර්ෂය தாயின் பிறந்த வருடம் his year of birth	1925.03.19
	මුත්තාගේ උපන් ස්ථානය தாயின் பிறந்த இடம் his place of birth	කැමරුණ

1. * හෝ * සහෝදර මුත්තාගේ මව මරණයට ලක්වී ඇති බවට

[අතිරේක 80 වගන්ති සඳහා බලන්න P.T.O.]

8. පියා ශ්‍රී ලංකාවේ නොදැන සිටියේ නම් ශ්‍රී ලංකාවේ උපන්නන් නම් ශ්‍රී ලංකාවේ තනතුරු පිරිසිදු කළේ නම් ශ්‍රී ලංකාවේ නොදැන සිටියේ නම් ශ්‍රී ලංකාවේ උපන්නන් නම් ශ්‍රී ලංකාවේ තනතුරු පිරිසිදු කළේ නම් If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's'	සම්පූර්ණ නම முழுப் பெயர் full name උපන් වර්ෂය பிறந்த வகுடம் year of birth උපන් ස්ථානය பிறந்த இடம் place of birth	ආබාලු මහලාලී උපන්නේ
9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම, ස්ඵලී ස්ථානය හා දැනුම් දෙන්නන් සටහනක වශයෙන් යන්න Informant's full name, residence and in what capacity he gives information		සමස්තයේ දිනාස බණ්ඩාර (සා) 96/26, පුරාණමාල රූපිය පාර, කොළඹ - නිරිත දිග දෙපාර්තමේන්තුව 18 වන සහ 19 වන ප්‍රධාන මාරු සහ මුද්‍රණ කාර්යාල සංකීර්ණ
10. දැනුම් දෙන්නාගේ අත්සන Informant's signature		18 වන සහ 19 වන ප්‍රධාන මාරු සහ මුද්‍රණ කාර්යාල සංකීර්ණ
11. ලියාපදිංචි කරන දිනය Date of registration		මේ 2009 (දෙසැන 18 වන දින)
12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන Registrar's signature		රෙජිස්ට්‍රාර්
13. ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නැතහොත් සවිස්තර කරන නම සටහනක යොදන ලද නම Name inserted or substituted after registration		රෙජිස්ට්‍රාර්
14. 13 වෙනි අංකයේ ඇතුළත් විස්තර සටහනක තොරතුරු සැපයීමට ඇති දුන් තැනැත්තාගේ නම සහ එය දැනුම් දෙන්නන් සටහනක වශයෙන් යන්න පිළිබඳව විස්තර කළ හැකි පුද්ගලයන්ගේ නම් සහ මුහුණපිටු පිටු තනතුරු පිරිසිදු කළේ නම් නොදන්නා නම්? Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information		රෙජිස්ට්‍රාර්
15. නම ඇතුළත් කිරීමේ හෝ වෙන නමක් යොදවීමේ දිනය හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල් තුනෙන් අත්සන Date of insertion or substitution and District Registrar's or Registrar General's signature		රෙජිස්ට්‍රාර්

දහන දෙසත් විස්තර කාලයේ දිස්ත්‍රික්කයේ කලාපීය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල සහ දේශීය ජනපති/විවාහ/විවාහ ලේඛනයක් සම්බන්ධයෙන් ඔබ මාගේ ප්‍රධාන මාරු සහ මුද්‍රණ කාර්යාල සංකීර්ණයේ සභාපතිවරයා ලෙසින් සේවය කරමිනි.

ප්‍රාදේශීය ලේකම් සංකීර්ණ කාර්යාල සභාපති

සම්මේලන දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

2018 (02) 02

18/02/12

A/4427